



කේලනීය විශ්වවිද්‍යාලය - ශ්‍රී ලංකාව



කිසේන අත්පොත

ව්‍යාපාර කළමනාකරණවේදී සාමාන්‍ය උපාධි පාසුවලාව
දුරය්ටී සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය



කැලණීය විශ්වවිද්‍යාලය

ශ්‍රී ලංකාව

ව්‍යාපාර කළමනාකරණාලේදී (සුමාන්‍ය)
බාහිර උපාධි පාඨමාලාව

ශ්‍රී ලංකා ආන්ත්‍රේෂාලා

දුරක්ෂී සහ ආධ්‍යාත්මික ආධ්‍යාපන කේන්ද්‍රය
කැලණීය විශ්වවිද්‍යාලය
කැලණීය

www.cdce.kln.ac.lk

සංගෝධිත දෙවන මුද්‍රණය - 2022

මෙහි අන්තර්ගත විභාග නීතිමයි රෙගුලාසි කැලේනිය විශ්වවිද්‍යාලය සතු වන අතර දුරස්ථා හා අඛණ්ඩ අධ්‍යාපන කේන්දුයේ ලිඛිත අවසරයකින් තොරව උප්‍රටා ගැනීම, මුද්‍රණය කිරීම සපුරා කෙනෙම වේ.

සංස්කරණය

- අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රජා ඩී. ඩම්මදස්සි හිමි පෙරේන්දී සහකාර ලේඛකාධිකාරී එස්. මනිවන්නාන් සහකාර මූල්‍යාධිකාරී එස්.සී. විකුමනායක

සේකුරත් බඳුම

- තියෝප්‍ර අධ්‍යක්ෂ ප්‍රජා උච්චවල රේවන හිමි

පිටකවරය

- තියෝප්‍ර අධ්‍යක්ෂ දර්ශන මාපා සෝමරත්න

පරිගණක සංයෝජනය - කනිල් සංඛ තරග

ප්‍රකාශනය :

දුරස්ථා සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්දුය
කැලේනිය විශ්වවිද්‍යාලය
කැලේනිය



കേരള ആർത്തോക്സി

വന്നാര കലമന്മാര്യം ലൈഡ് റിപാറ്റി പാദ്മാലാ വി
ദ്യാസ്കുൾ സഹ ആഭ്യന്തര ആധിക്യപത്ര ദേശീയ

කැලණීය විශ්වවිද්‍යාලය

පණ්ඩිතාචාර්ය රත්මලානේ ධර්මාලෝක මාහිමියන් විසින් 1875 නොවැම්බර් මස පළමුවන දින ආරම්භ කළ පැලියගොඩ විද්‍යාලංකාර පිරුවතින් 1959 සැප්තැම්බර් මස 17 වන දින විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය නමින් සරසවියක් බිජි වන්නේ දේශීය අධ්‍යාපනය නාගා සිටුවීමේ ප්‍රශනස්ථ සංකල්පයක් තුනක ලෝකයට අවශ්‍ය ගාස්තු ගවේෂණයෙහි යෙදෙන ප්‍රාමාණික විද්‍යාත්මක බිජි කිරීමේ උදාර අභිලාෂයන් පෙරදුරි කරගෙන ය. යපේක්ෂා විද්‍යාලංකාර පිරුවත්හි පරිවේණාධිපති කිරීමත්තුවූවේ ප්‍රයාසාර නාහිමියන් විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපකුලපති ස්වාමින් වහන්සේ ලෙස පත් වූහ. කැලණීය විශ්වවිද්‍යාලය මගින් දැනක භයකට අධික කාල පරිච්ඡේදයක් තුළ ගබ්ද ගාස්තුදියෙහි ප්‍රගමනය උදෙසා කළ විශිෂ්ට මෙහවර නිසා ම එය දෙස් විදෙස් වියතුන්ගේ ඉමහත් සම්භාවනාවට පාතු වී ඇති සරසවිය බව සඳහන් කළ යුතු ය. සාර්වහොම පණ්ඩිත රත්මලානේ ධර්මාරාම මාහිමි, පණ්ඩිත ගිරේමණී ලුණුපොකුනේ දම්මානන්ද මාහිමි, පණ්ඩිතාචාර්ය කිරීමත්තුවූවේ ප්‍රයාසාර නාහිමි, සාර්වහොම පණ්ඩිත යක්කවූවේ පක්ෂකාරාම නාහිමි, පණ්ඩිතාචාර්ය නාත්තණ්ඩියේ පක්ෂකාරාකර නාහිමි, ත්‍රිපිටක වාගිශ්චරාචාර්ය වැළම්මියාවේ කුසලධම්ම නාහිමි යන පරිවේණාධිපති වහන්සේලා මෙම ගාස්තු නිකේතනයේ අභිවෘද්ධිය පිණිස මහගු මෙහවරක් ඉටු කළ යතින්දයන් වහන්සේලා අතර ප්‍රධාන වෙති.

1972 අංක 01 දරන ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය පනත මගින් ශ්‍රී ලංකාවේ සියලු ම විශ්වවිද්‍යාලය එක ම විශ්වවිද්‍යාලයක් බවට පත් කරනු ලැබුණු අවස්ථාවේ දී 1972 පෙබරවාරි 15 වන දින සිට මෙම විශ්වවිද්‍යාලය “ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යාලංකාර මණ්ඩපය”

බවට පත් විය. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාලය පනතින් 1978 දී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ව්‍යුහය වරක් සංගේධනය කරනු ලැබුණු අවස්ථාවේ දී යටෙශ්ක්ත මණ්ඩපය “කැලණීය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව” ලෙසින් තැවත වරක් ස්වායත්ත විශ්වවිද්‍යාලයක් බවට පත් කරනු ලැබිණ. 1958 පනත අනුව ආරම්භයේදී ගිහි පැවිදී දිජ්‍යායන් පමණක් ඇතුළත් කරගනු ලැබුණු මෙම ආයතනයට, 1966 අංක 20 දරන, ජාතික උසස් අධ්‍යාපන පනත ක්‍රියාත්මක කරනු ලැබේමත් සමග ම දිජ්‍යාවන් ද ඇතුළත් කරගත හැකි විය. ආරම්භයේදී පැලියගාඩ පිරිවෙන් භූමියෙහි ම පිහිටවනු ලැබුණු මෙම විශ්වවිද්‍යාලය ඉඩකඩ මද තීම නිසා තොබෝ කළකින් වෙනත් භූමි භාගයකට ගෙන යාමේ අවශ්‍යතාව පෙනෙන්නට විය. ඒ අනුව දැනට විශ්වවිද්‍යාලය පිහිටුවා තිබෙන මෙම භූමි භාගයට 1975 වන විට විශ්වවිද්‍යාලයේ සියලු ම අංශ ගෙන එනු ලැබිණ. මෙම විශ්වවිද්‍යාලය ආරම්භ කරනු ලැබුණු 1959 දී එය ප්‍රාථින භාජා ගාස්තු, භුගෝල විද්‍යාව, බොඳ්ඩ අධ්‍යයන හා දැරුණුය, ආර්ථික විද්‍යාව, ගැණිතය හා අධ්‍යාපන විද්‍යාව වැනි විෂය කිහිපයකට පමණක් සිමා වුව ද අද එය මානවාස්ත්‍ර, සමාජය විද්‍යා, විද්‍යා, වෛද්‍ය විද්‍යා, වාණිජ හා කළමනාකරණ අධ්‍යයන, පරිගණක තාක්ෂණය සහ පශ්චාද් උපාධි අධ්‍යයන වශයෙන් හැඳින්වෙන පිය හතකින් සහ අධ්‍යයන අංශ 44 කින් සමන්විත වූ, රට අදාළ විෂය සමඟාරයක් පිළිබඳ උපාධි අධ්‍යයන, පශ්චාද් උපාධි අධ්‍යයන හා පරෝශණ කාර්යයෙහි නිරත කිරීමත් විශ්වවිද්‍යාලයක් බවට පත්ව ඇතේ.

— ව්‍යාපාර කළමනාකරණවේදී සාමාන්‍ය උපාධි (බාන්ති) පාඨමාලාව

කැලණීය විශ්වව්‍යාලයේ ගේතය

සිය දෙස කිතු ගොස
උරුමය සුරකින
සියත් සුවද විදු කිරණ බෙදා දෙන
සරා සඳකි විදුලකර උදාහිර
කැලණීය සරසවි මාතා.....//

සතර සයුර වී - දියට තුවන දෙන
සත් සිල්මිණ වී - ඉසුරු සදාලන
දැයේ ජ්ව උල්පත වන් නොසිදෙන
කැලණීය සරසවි මාතා.....//

සුනිසිත සුවියත් පිවිතුරු නැණ ගුණ
පුගයෙන් පුගයට දියට තිළිණ කර
තරු පිරිවර සහ මුඩ ලොව සරසන
කැලණීය සරසවි මාතා.....
විදු අඹරේ බැබලේවා.....

සිය දෙස කිතු ගොස.....//

පද රචනය
මහාචාර්ය දරුණන රත්නායක

සංඛීතය සහ තත්ත්ව නිරමාණය
කළාකිර්ති රෝහණ විරසිංහ

පටුන

■ උපකුලපති පණිවූචය	9-11
■ අධ්‍යක්ෂ පණිවූචය	12-14
1. බාහිර උපාධි පාඨමාලා ප්‍රවේශය	15-18
1.1 බාහිර උපාධි කටයුතු හා සම්බන්ධ විශ්වවිද්‍යාලයීය බල මණ්ඩලය	
1.2 කැලණීය විශ්වවිද්‍යාල නිලධාරීනු	
1.3 දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන කේත්දුයේ නිලධාරීනු	
1.4 පාඨමාලාවලට අදාළ පීයවල, අධ්‍යයන අංශය හා දුරකථන අංක	
2. පාඨමාලා ඒකක ක්‍රමය	18-20
2.1 ව්‍යාපාර කළමනාකරණවේදී සාමාන්‍ය උපාධි (බාහිර) පාඨමාලාව	
2.2 විෂය ඒකක	
3. ලියාපදිංචිය	20-25
3.1. ලියාපදිංචි වීම සඳහා අවශ්‍ය සුදුසුකම්	
3.2 ලියාපදිංචි අංකය	
4. විභාග පරීපාරිය	25-37
4.1. පරීක්ෂණ සඳහා ප්‍රවේශපත්‍ර	
4.2 විභාග පැවැත්වීමේ ක්‍රමවේදය	
4.3. උපාධි ප්‍රදානය සඳහා නිර්ණායක හා ප්‍රතිඵල නිර්ණය කිරීම	
4.4 විභාග තීති රීති	
4.5 විභාග අක්‍රමිකතා	
4.6 පරීක්ෂණ සඳහා ප්‍රවේශ පත්‍ර	

5. විභාග ප්‍රතිඵල නිකුත් කිරීම	37-38
5.1 විභාග ප්‍රතිඵල අත්සිවුවීම/කහනම් කිරීම	
5.2 පිළිතුරු පත්‍ර තැවත සම්ක්ෂණය කිරීම	
6. ගාස්තු	38-40
6.1 පාසුමාලා ගාස්තු	
7. අයදුම්පත් කැඳවීම	40-41
8. අධ්‍යාපන කටයුතු සඳහා පහසුකම් සැලසීම	41-42
8.1 අත්පත්‍රිකා/මාර්ගෝපදේශ ගුන්ථ	
8.2 උපාධි පරීක්ෂණ සඳහා සම්මෙන්තුණ	
8.3 ඉගෙනුම් කළමනාකරණ ක්‍රමවේදය (LMS)	
8.4 පසුගිය ප්‍රශ්නපත්‍ර	
9. සහතිකපත් නිකුත් කිරීම	43-44
10. වෙනත් කරුණු	45-47
11. බාහිර උපාධි අපේක්ෂකයන්ගේ විශේෂ අවධානය පිශීසයි	48

උපකුලපති පත්‍රවූධය

ප්‍රිය සිසු දරුවනි,

ලොව ජනිත වන මානවයන්ගේ සමාජ සංපර්කය හේතු කොටගෙන රස්කර ගන්නා දැනුම් සම්භාරය එකී දේශයෙහි සැම අංශයක ම ප්‍රගමනයට හේතු වන බව පැහැදිලි කරුණකි. එකී දැනුම් සම්භාරය මානව සමාජයේ අනිවෘද්ධිය පිළිස මනා කළමනාකරණයකින් හා විත කිරීමට ඔවුන් සතුව පවතින ප්‍රයාව මැනවින් ඉවහල් වේ.

එසේ ම එකී දැනුමත් ප්‍රයාවත් හේතු කොටගෙන ගන්නා තීරණ ලෝකයේ යහ පැවැත්මට හේතු වන්නේ මානවදර්මතා නම් උත්තරීතර ගුණය මුල් කොටගෙන බව ලෝක ඉතිහාසය මධ්‍යස්ථාව ව නීරිස්සෙනය කිරීමෙන් මනාව අවබෝධ වේ. දැනුම අවශ්‍ය වන්නේ ප්‍රශ්නයකට පිළිතුරු සැපයීමට ය. පරිපූර්ණ විද්‍යාර්ථීයකු බිජි කිරීමට දැනුම පමණක් ප්‍රමාණවත් නොවේ. දෙනික ව මිනිසා මුහුණදෙන ගැටලු රාජියක් ද ඇත. එම ගැටලුවලට ඇත්තේ පිළිතුරු නොවේ. ගැටලුවලට ඇත්තේ විසඳුම් ය. එය දැනුමෙන් පමණක් විසඳාගත නොහැකි ය. එහි දී මහෝපකාරී වන්නේ ප්‍රයාවයි. එම නිසා දැනුමත් ප්‍රයාවත් දෙකින් ම සරසවි විද්‍යාර්ථීයා පෝෂණය විය යුතු ය. මූලින් සඳහන් කළ පරිදි ම දැනුම හා ප්‍රයාව මානව ධර්මයන් සමග සංකලනය වීමෙන් අර්ථ සම්පන්න විද්‍යාර්ථීයකු බිජිකර ගත හැකි ය. එම නිසා දැනුම කුසලතා හා ආක්ල්පවලින් පරිපූර්ණ ප්‍රාමාණික විද්‍යාර්ථීයකු බිජි කිරීම අපගේ එක ම බලාපොරොත්තුව බව විශේෂයෙන් ම සඳහන් කරමි.

මබ අධ්‍යාපනය සඳහා ප්‍රවේශය ලබන කැලණීය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ කිරීම්ත් ඉතිහාසයක් තිබෙන විශිෂ්ට අධ්‍යාපන ආයතනයකි. පැලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනින් 1959 දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය නමින් ආරම්භ ව පසු ව විද්‍යාලංකාර මණ්ඩපය නමින් ද වර්තමානයෙහි

කැලණීය විශ්වවිද්‍යාලය නමින් ද හඳුන්වන ලබන මෙම සරසවියෙහි ආරම්භය විද්‍යාලංකාර පිරිවෙන් ආරම්භය දක්වා ඇතට දිව යයි. 1875 නොවැම්බර 01 වන දින රත්මලානේ ධර්මාලෝක මහා ස්වාමීන්ද්‍යන් වහන්සේ විසින් ආරම්භ කළ පැලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන 19 වන සියවසේහි දෙවන අර්ධයෙහි පහළ වූ පෙරදිග අධ්‍යාපනයේ විශිෂ්ට තක්ෂිලාවක් ලෙස පෙර අපර දෙදිග වියතුන්ගේ ඉමහත් සම්භාවනාවට පාතු වූ විද්‍යා ස්ථානයක් බව සඳහන් කරන්නේ සාධිත හැඟීමෙනි.

1993 වර්ෂයේ කළා සහ වාණිජ පාඨමාලාවලින් පමණක් ආරම්භ වූ කැලණීය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි පාඨමාලා, 1999 වසර වන විට විද්‍යාවේදී සහ ව්‍යාපාර කළමනාකරණවේදී උපාධි පාඨමාලා සහිත ව පවත්වාගෙන යාමට හැකි වූයේ ශිසු ප්‍රගතියක් ප්‍රදාරනය කරමිනි. වර්තමානය වන විට දහස් ගණනක සිසුන්ගේ ප්‍රාර්ථනා ඉටු කෙරෙන අධ්‍යාපන කේත්ද්‍යස්ථානයක් වශයෙන් මෙම ආයතනය පත්ව තිබෙන බව පවසනුයේ හද පිරි සතුවිනි.

බාහිර උපාධි අපේක්ෂකයකු වශයෙන් ආයතනයට බැඳුණු දා සිට උපාධිධාරියකු වශයෙන් සමාජයට අනුයුත්ත කරනු ලබන දින දක්වා අවශ්‍ය සියලු කටයුතු නිරුවල් ව සහ සාර්ථක ව මෙම ආයතනයෙන් සිදුකර ගැනීමේ හැකියාව ලැබේම ඔබ ලද හාගාසයකි. විශේෂයෙන් ම සාම්ප්‍රදායික රාමුවෙන් බැහැරව රැකියා වෙළඳපොල අරමුණු කරගත් පාඨමාලා මගින් උගත්, බුද්ධීමත් පරපුරක් සමාජයට මූදා හැරලිමේ හැකියාව අපට හිමි වූයේ, නව විෂයමාලා හඳුන්වා දෙමින් ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණය වැනි නෙශ්චායයන් උපාධි පාඨමාලාවන්ට අන්තර්ගත කරලිමට හැකි වූ නිසා ය. එහි උපරි ම පල නෙලා ගැනීමේ යුතුකම මෙන්ම වගකීම ද ඔබ සතු වන බව මේ අවස්ථාවේ ද සිහිපත් කරමි.

කැලණීය විශ්වවිද්‍යාලයේ දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේත්තයෙහි ඔබ ලියාපදිංචි වන්නේ යම් දිනක දී ද එදින සිට ඔබ උපාධිලාභියකු වන දින දක්වා සියලු කටයුතු අන්තර්ජාලය ඔස්සේ සිදු කිරීම ඔබ ලද ජයග්‍රහණයකි. ඒ මගින් ඔබ ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන පුද්ගලයකු වශයෙන් පමණක් නොව, නවීන ලෝකය සමඟ නව දැනුමෙන් කටයුතු කළ හැකි අයෙකු බවට ද නිරායාසයෙන් ම පත් වෙයි. අභ්‍යන්තර ශිෂ්‍යයකු ලෙස විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට නොහැකිව ඉවිණාජනත්වයට පත් වූ සිසුන් එකී මානසික තත්ත්වයෙන් දුරස් කරලීමට කැලණීය විශ්වවිද්‍යාලයේ දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේත්තය සමත් වූ බව දිරිස කාලයක් පුරාවට අප විසින් බිජි කරනු ලැබූ උපාධිධාරීන් ප්‍රබල සාධකයකි.

බාහිර උපාධි පාඨමාලා සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් ඉදිරිපත් වන මෙවත් යුගයක, එකී අදහස් නිස්සාර වූවක් බවට පත් කරලීමේ හැකියාව ලැබුණේ කැලණීය විශ්වවිද්‍යාලයේ දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේත්තය විසින් නවීන තාක්ෂණය හාවිත කරමින් විද්‍යාර්ථීන්හට ඉගෙනුම ක්‍රියාවලියට අවශ්‍ය වන පහසුකම් සැලසීම හේතු කොටගෙන ය. මෙම සියලු ක්‍රමවේදයන්වල නිසි ප්‍රයෝගන ලබා ගැනීමේ වගකීම ඔබ සතු වන බව ද අමතක නොකළ යුතු ය.

කැලණීය විශ්වවිද්‍යාලය සතුව පවතින්නා වූ කීර්තිමත් නාමය එලෙසින් ම ආරක්ෂා කරමින් ඔබගේ අධ්‍යාපන කටයුතු සාර්ථක ව ඉට කරගෙන රටෙහි, ජාතියෙහි හා ගබඳයාස්ථාදියෙහි ප්‍රගමනය උදෙසා නිරන්තරයෙන් ම ඔබ කැපවිය යුතු ය. ඒ සඳහා අවශ්‍ය ශක්තිය දෙධරයය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

උපකුලපති

කැලණීය විශ්වවිද්‍යාලය

කැලණීය

අධ්‍යක්ෂ පත්‍රවුඩිය

ශ්‍රී ලංකා රජයේ,

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා වතුලේඛන අංක 932/2010, 20/2017 හා 01/2021 අනුව සකස් කරන ලද ගාස්තුවේදී සාමාන්‍ය උපාධිය/විද්‍යාවේදී සාමාන්‍ය උපාධිය/ව්‍යාපාර කළමනාකරණවේදී සාමාන්‍ය උපාධිය/වාණිජ විද්‍යාවේදී විශේෂ උපාධිය යන විෂය නිරද්‍යෝගයන්ට අනුව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් 2017 වසරේද අත්තිවුවන ලද, ශිෂ්‍ය ලියාපදිංචිය තැබූත සිදු කරන ලෙසට දැනුම් දී ඇත. ඒ කුමවේදයට අනුව 2019 අධ්‍යාපන වර්ෂයෙහි සිට කැලණීය විශ්වවිද්‍යාලයේ දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන කේත්දයේ උපාධි බාහිර පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කරනු ලැබේ.

වසරින් වසර ජාතික විශ්වවිද්‍යාල පද්ධතියෙන් බාහිර උපාධිධාරීන්ගේ සංඛ්‍යාව ඉහළ යැම නිසා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් විශ්වවිද්‍යාලයවලට අභ්‍යන්තර ව බඳවා ගන්නා ශිෂ්‍ය ප්‍රමාණය මෙන් දෙගුණයක් බඳවා ගැනීමටත් විෂයයන් කිහිපයක් සඳහා විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් ලියාපදිංචි වීම වළක්වා ලිම සඳහා එක් විෂයකට 25% ක් පමණක් උසස් පෙළ ඉසෙස්ඩ් අගය (z.score) මත බඳවා ගන්නා ලෙසන් ඉහත වතු ලේඛන හා අංක මගින් දන්වා ඇත. ඒ අනුව සකස් කරන ලද නිරණායකයන්ට අනුව ශිෂ්‍ය ලියාපදිංචිය සිදු කරන බව ඔබ විසින් අවබෝධ කරගත යුතු ප්‍රධානතම කාරණයකි.

දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේත්දයේ වෙබ් පිටුව ඔබට පහසුවෙන් පරිහරණය කළ හැකි පරිදි අලුතින් නිරමාණය කොට ඇති අතර එයට පිවිසීමෙන් ශිෂ්‍ය අත්පොත/ප්‍රවේශ නිරණායක/විභාග

නිර්ණායක / අතිරේක නීතිරිති වැඩි විස්තර සහිත ව බලාගත හැකි ය. එසේ ම වෙත පිටුවේ ඇති LMS පිටු/Zoom දේශන/Zoom සම්මත්තුණ දේශන හා ඉලෙක්ට්‍රොනික් පුස්තකාලය සඳහා ලියාපදිංචියෙන් පසු ඔබට ප්‍රවේශ විය හැකි ය.

දුරස්ථා සහ අඛණ්ඩ අධ්‍යාපන කේත්දුය සැපුව ම සිසුන් සමග සම්බන්ධතා පවත්වන ආයතනය වුවත් සියලු විෂය නිරදේශ, ප්‍රවේශ හා විභාග නිර්ණායක ඇතුළු වෙනත් නීතිරිති, ප්‍රතිපත්ති සකස් කිරීම, ප්‍රශ්න පත්‍ර සකස් කිරීම, උත්තර පත්‍ර බැලීම හා ලකුණු ලේඛන ඇගයීම, විවිධ කාර්යයන් සඳහා ආචාර්යවරුන් පත් කිරීම කැලෙකීය විශ්වවිද්‍යාලයේ විවිධ මණ්ඩල හා සභාවලින් සිදු වේ. එවා නම් දුරස්ථා හා අඛණ්ඩ අධ්‍යාපන කේත්දුයේ අධ්‍යායන මණ්ඩලය, පීය සභා, ප්‍රවේශ කම්ටුව, අභියාචනා කම්ටුව, විභාග අත්‍යුම්කතා කම්ටුව, නිල වාරිතු කම්ටුව, විභාග අංශය, ගාස්ත්‍රීය අංශය, දුරස්ථා හා අඛණ්ඩ අධ්‍යාපන කේත්දුයේ කළමනාකරණ කම්ටුව, සනාතන සභාව හා පාලක සභාවයි. ඒ අනුව දුරස්ථා සහ අඛණ්ඩ අධ්‍යාපන කේත්දුය ස්වාධීන අධ්‍යාපන ආයතනයක් නොව කැලෙකීය විශ්වවිද්‍යාලයේ පරිපාලනයට යටත් වූ ආයතනයක් ලෙසත්, අභ්‍යන්තර උපාධිකරණයක බිජි කරන ආකාරයේ ම මැදිහත් වීමක් බාහිර උපාධිකරණ බිජිකරලීම සඳහා විශ්වවිද්‍යාලය මගින් සිදුකරන බවත් ඔබ විසින් තේරුම් ගතයුතු අත්‍යවශ්‍ය ම කාරණයකි. කැලෙකීය විශ්වවිද්‍යාලයේ දුරස්ථා හා අඛණ්ඩ අධ්‍යාපන කේත්දුයේ බාහිර උපාධිය සඳහා ලියාපදිංචි වී උපාධිය අවසන් කර ගැනීමට නොහැකි වූ අතිවිශාල ගිණු පිරිසක් දැනට සිටින බව ඔබ දන්නා අතර ඔවුනගේ ප්‍රශ්න සාධාරණ ලෙස විසඳීමට දැනටමත් විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇත. පැවැත්වීමට නොහැකි වූ විභාග අඛණ්ඩ ව පැවැත්වීම 2021 දෙසැම්බර් මස සිට ආරම්භ කොට ඇත. පැවැත්වූ සියලු විභාගවල ප්‍රතිඵල නිකුත් කොට ඇත. තව ද නියමිත කාලය ඉක්ම වූ හෝ අවසාන

වසර විභාගවලට පෙනී සිට උපාධිය සම්පූර්ණ කර ගැනීමට තොහැකි වූ විද්‍යාර්ථීන්ට අධ්‍යයන සම්භාර 30ක් සම්පූර්ණ කොට ඇත්තාම මානවභාෂ්‍ය ඩිප්ලෝමාව/සමාජීයවිද්‍යා ඩිප්පෝලෝමාව/ වාණිජ විද්‍යාවේදී ඩිප්පෝලෝමාව/ ව්‍යාපාර කළමනාකරණවේදී ඩිප්පෝලෝමාව හෝ සම්භාර 60ක් සම්පූර්ණ කොට ඇත්තාම, මානවභාෂ්‍ය උසස් ඩිප්පෝලෝමාව/සමාජීයවිද්‍යා උසස් ඩිප්පෝලෝමාව/ වාණිජ විද්‍යාවේදී උසස් ඩිප්පෝලෝමාව/ ව්‍යාපාර කළමනාකරණවේදී උසස් ඩිප්පෝලෝමාව විද්‍යාර්ථීන්ගේ ඉල්ලීම පරිදි ඉදිරියේ දී ලබා දීමට කටයුතු සැලසුම් කොට ඇත.

දුරස්ථා සහ අඛණ්ඩ අධ්‍යාපන කේත්ත්දයෙන් මෙතක් සිදු වූ අතපසු වීම සියල්ල මග හරවා ගෙන අහිනව ප්‍රවිෂ්ට ඔබගේ අප්පාවන් මල්ලීල ගැන්වීමට කටයුතු කිරීම කැලණීය වශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමිය, පියාධිපතිවරුන්, අංශාධිපතිවරුන් හා ආචාර්ය මණ්ඩලය ඇතුළු අප සැමගේ ඒකායන බලාපොරාත්තුවයි.

අධ්‍යාපන

දුරස්ථා සහ අඛණ්ඩ අධ්‍යාපන කේත්ත්දය
කැලණීය වශ්වවිද්‍යාලය
කැලණීය

1. බාහිර උපාධි පාඨමාලා ප්‍රවේශය

කැලණීය විශ්වවිද්‍යාලයේ මානවගාස්ත්‍ර, සමාජයීය විද්‍යා, වාණිජ හා කළමනාකරණ අධ්‍යායන සහ විද්‍යා පියවලට අදාළ ව බාහිර උපාධි පාඨමාලා ක්‍රියාත්මක වේ. 1993 වර්ෂයේ ගාස්ත්‍රවේදී (සාමාන්‍ය/විශේෂ) සහ වාණිජ විද්‍යාවේදී (විශේෂ) උපාධි පාඨමාලාවන්ගෙන් පමණක් ඇරුණු මෙම ගාස්ත්‍රය සේවාව 1999 වර්ෂයේ සිට ව්‍යාපාර කළමනාකරණවේදී සාමාන්‍ය සහ විද්‍යාවේදී සාමාන්‍ය උපාධි පාඨමාලා දක්වා ව්‍යාප්ත කිරීමට විශ්වවිද්‍යාලය විසින් කටයුතු යොදන ලදී. ඒ අනුව කැලණීය විශ්වවිද්‍යාලය මගින් පහත සඳහන් බාහිර උපාධි පාඨමාලා හැදැරීම සඳහා පහසුකම් සලසා ඇත.

ඡාස්ත්‍රවේදී සාමාන්‍ය (බාහිර) උපාධිය

විද්‍යාවේදී සාමාන්‍ය (බාහිර) උපාධිය

විද්‍යාවේදී වැන්තීය විකින්සාව සාමාන්‍ය (බාහිර) උපාධිය

ව්‍යාපාර කළමනාකරණවේදී සාමාන්‍ය (බාහිර) උපාධිය

වාණිජ විද්‍යාවේදී විශේෂ (බාහිර) උපාධිය

උක්ත පාඨමාලා සඳහා අපේක්ෂකයන් ලියාපදිංචි කිරීමේ සිට අදාළ උපාධිය පිරිනැමීම දක්වා වූ සියලු කටයුතු අදාළ විධි විධානවලට යටත්ව පවත්වාගෙන යාම සිදුකරන ලද්දේ කැලණීය විශ්වවිද්‍යාලයේ බාහිර විභාග අංශය විසිනි. එහෙත් 2012 ජනවාරි මස 10 දින දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය ආරම්භ වීමත් සමග එතෙක් බාහිර විභාග අංශය මගින් ඉටුකළ සියලු කාර්යයන් පිළිබඳ සම්පූර්ණ වගකීම දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යායන කේන්ද්‍රය වෙත පවරා දෙනු ලැබේය.

1.1 බාහිර උපාධි කටයුතු හා සම්බන්ධ විශ්වවිද්‍යාලයිය බලමන්ඩල

බානිර උපාධි පාඨමාලා සම්බන්ධ සියලු අධ්‍යාපන සහ පරිපාලන කටයුතු විශ්වවිද්‍යාල පනතේ විධිවිධානවලට යටත්ව පවත්වා ගෙන යනු ලබන අතර, ඒ සම්බන්ධ ව කටයුතු කිරීමේ සියලු බලතල පහත සඳහන් බලමන්ඩල වෙත පැවරී ඇත.

පාලක සභාව

සනාතන සභාව

දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයේ කළමනාකරණ කම්ටුව ප්‍රවේශ කම්ටුව

විභාග පරික්ෂක මණ්ඩල

අභියාචනා කම්ටුව

විභාග අක්‍රමිකතා කම්ටුව

දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයේ අධ්‍යාපන මණ්ඩලය පිය සභා

අධ්‍යාපන අංශ

දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයට අදාළ උපාධි කටයුතු සම්බන්ධ සියලු නිරදේශ අධ්‍යාපන අංශ මට්ටමේ සිට ඉහළ මණ්ඩල වෙත ඉදිරිපත් කරනු ලබන අතර, කැලණීය විශ්වවිද්‍යාලයේ සනාතන සභාවේ සහ පාලක සභාවේ අනුමැතිය ලැබීමෙන් පසුව පමණක් එම නිරදේශ ක්‍රියාත්මක කරනු ලැබේ.

1.2 කැලුණිය වශ්වවිද්‍යාල නිලධාරිනු

- ❖ කුලපති
- ❖ උපකුලපති
- ❖ පියාධිපති - මානවකාස්ත්‍ර පියාය
- ❖ පියාධිපති - වෛද්‍ය පියාය
- ❖ පියාධිපති - විද්‍යා පියාය
- ❖ පියාධිපති - වාණිජ හා කළමනාකරණ පියාය
- ❖ පියාධිපති - සමාජය විද්‍යා පියාය
- ❖ පියාධිපති - පස්වාද් උපාධී අධ්‍යයන පියාය
- ❖ පියාධිපති - පරිගණක හා තාක්ෂණය පියාය
- ❖ ලේඛකාධිකාරී
- ❖ පූස්තකාලයාධිකාරී
- ❖ මූල්‍යාධිකාරී

1.3 දුරක්ෂා සහ අඛණ්ඩ අධ්‍යාපන කේත්දුයේ නිලධාරිනු

- ❖ අධ්‍යක්ෂ
- ❖ නියෝජ්‍ය අධ්‍යක්ෂ - ඉගෙනුම සම්පත්
- ❖ නියෝජ්‍ය අධ්‍යක්ෂ - ලියාපදිංචි හා විහාර
- ❖ නියෝජ්‍ය අධ්‍යක්ෂ - පූහුණු
- ❖ ජේන්ඡේ සහකාර ලේඛකාධිකාරී
- ❖ ජේන්ඡේ සහකාර මූල්‍යාධිකාරී

1.4 පාසුලාවලට අදාළ පිළිය, අධ්‍යයන අංශය හා දුරකථන අංක

වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පිළිය

වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පිළිය	සංඛ්‍යාත දුරකථන අංකය	දිගු දුරකථන අංක
පියායිපති	011 2917708	500
පිය කාර්යාලය	011 2903501	502/503/504
ජෙස්ට්‍යා සූකාර ලේකකාධිකාරී	011 2903501	501
ගණකාධිකරණ අධ්‍යයන ආයත	011 2903551	551
මූල්‍ය අධ්‍යයන ආයත	011 2903554	554
මානව සම්පත් කළමනාකරණ අධ්‍යයන ආයත	011 2914483	602
වාණිජ හා මූල්‍ය කළමනාකරණ අධ්‍යයන ආයත	011 2903578	578
අලෝ කළමනාකරණ අධ්‍යයන ආයත	011 2903624	624

2. පාසුලා එකක ක්‍රමය

කැලණීය විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන ගාස්තුවේදී සාමාන්‍ය උපාධි, විද්‍යාවේදී/ව්‍යාපාර කළමනාකරණවේදී සාමාන්‍ය උපාධි (බාහිර) සහ වාණිජ විද්‍යාවේදී විශේෂ උපාධි (බාහිර) පාසුලාවන් හැදැරීම සඳහා ලියාපදිංචි වීම පිණිස ඒ ඒ පාසුලාවන්ට අදාළ ව මෙම විශ්වවිද්‍යාලයේ සනාතන සහාව සහ පාලක සහාව විසින් අනුමත කරන ලද සුදුසුකම් ඇති අයට පමණක් අයදුම්පත් ඉදිරිපත් කළ හැකි වේ.

2.1 ව්‍යාපාර කළමනාකරණවේදී සාමාන්‍ය උපාධි (බාහිර) පාඨමාලාව

ව්‍යාපාර කළමනාකරණවේදී සාමාන්‍ය උපාධි (බාහිර) පාඨමාලාව සඳහා අදාළ පාඨමාලා ඒකක වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පියා විසින් නිරද්‍යුත කොට ඇති අතර, අපේක්ෂකයන් විසින් එම නිරද්‍යුත විෂයයන් සියල්ල හැදුරිය යුතු වේ. උක්ත පාඨමාලාව සඳහා ලියාපදිංචි කරගන්නා අපේක්ෂකයන් වෙත අදාළ විෂයයමාලා පිළිබඳ සියලු විස්තර ලබා දීමට කටයුතු යොදා ඇතේ.

2.2 විෂය ඒකක

ප්‍රථම විසර

BMGT E1015	කළමනාකරණ මූලධර්ම
BMGT E1025	ව්‍යාපාර ගිණුම්කරණය
BMGT E1035	ව්‍යාපාරික ආර්ථික විද්‍යාව
BMGT E1045	ව්‍යාපාර නීතිය
BMGT E1055	ව්‍යාපාර සඳහා ගණිතය
BMGT E1065	තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
BMGT E1075	ව්‍යාපාර සන්නිවේදනය සඳහා ඉංග්‍රීසි (English For Buisness Communication)

දෙවන විසර

BMGT E2015	අලෙවී කළමනාකරණය
BMGT E2025	මානව සම්පත් කළමනාකරණය
BMGT E2035	කළමනාකරණවේදී සඳහා ගිණුම්කරණය
BMGT E2045	කළමනාකරණය සඳහා සංඛ්‍යානය
BMGT E2055	ව්‍යාපාරික තොරතුරු පද්ධති
BMGT E2065	සංවිධාන ත්‍යාග සහ සැකැස්ම

තෙවන වසර

BMGT E3015	උපායයිලි කළමනාකරණය
BMGT E3025	කුඩා ව්‍යාපාර කළමනාකරණය
BMGT E3035	සමස්ත තත්ත්ව කළමනාකරණය
BMGT E3045	සංකාරය කළමනාකරණය
BMGT E3055	සංවිධාන වර්යාව
BMGT E3065	ව්‍යාපාර මූල්‍ය

3. ලියාපදිංචිය

3.1 ලියාපදිංචි වීම සඳහා අවශ්‍ය සූදුසුකම්

එක් එක් පායිමාලාව සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය මූලික සූදුසුකම් පිළිබඳ සියලු විස්තර මත දැක්වෙන අතර, අදාළ සූදුසුකම් සපුරා නොමැති කිසිම අපේක්ෂකයෙකු ලියාපදිංචි වීම සඳහා අයදුම් නොකළ යුතු ය.

ව්‍යාපාර කළමනාකරණවේදී සාමාන්‍ය උපාධි (බාහිර) පායිමාලාව හැදැරීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන් මත දැක්වෙන සූදුසුකම්වලින් එකක් හෝ සම්පූර්ණ කර තිබේම අවශ්‍ය වේ.

3.1.1 අ.පො.ස. උසස් පෙළ

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) පරීක්ෂණයෙන් අනුමත විෂයයන් අතුරින් අවම වශයෙන් විෂයයන් තුනකින් එකවර සමත්වී තිබේම. ලියාපදිංචි වීමේ දී වාණිජ විෂය ධාරාව යටතේ අනුමත විෂයයන් හඳුරා ඇති අයට ප්‍රමිතකාව හිමිවේ.

3.1.2 NVQ

ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගේපලදීග රාමුවේ දැක්වෙන යෝග්‍යතා මට්ටම් තුන, විශ්වවිද්‍යාල මට්ටම් එක සඳහා අවශ්‍ය ශ්‍රී ලංකා යෝග්‍යතා මට්ටම් දෙකට අදාළ (SLQF Level - 02) සූදුසුකම් සපුරා ඇති අපේක්ෂකයන්ට (NVQ Level - 5, Advanced Certificate) ලියාපදිංචි වීමට අයදුම් කළ හැකි ය.

වැදගත්

මෙම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන අංශවලට සම්බන්ධ සේවයේ නිශ්චෘත අයෙකු අදාළ පාඨමාලා සඳහා ලියාපදිංචි වීමට අයදුම් කරන අවස්ථාවල දී මහු/අැය සේවය කරන දෙපාර්තමේන්තුවලට සම්බන්ධ විෂයයන් තොරු නොගන්නා බවට ප්‍රකාශයක් අදාළ අංශප්‍රධානයේ නිර්දේශය ද සහිත ව ඉදිරිපත් කළ යුතු ය.

3.1.3 වෙනත් සූදුසුකම්

කැලණීය විශ්වවිද්‍යාලය මගින් අනුමත කොට ඇති පහත සඳහන් සූදුසුකම්වලින් එකක් හෝ ලබා ඇති අයට ද ව්‍යාපාර කළමනාකරණ පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට අයදුම් කළ හැකි ය.

- i. විශ්වවිද්‍යාලයේ උසස් සහතික පත්‍ර පාඨමාලාව සමත් වී තිබේ.
- ii. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පුහුණු ගුරු සහතික පත්‍රය හෝ අධ්‍යාපන විද්‍යාපිය ගුරු ඩිජ්‍යෝනික සහතිකය.
- iii. ශ්‍රී ලංකා වර්ලන් ගණකාධිකාරී ආයතනයේ ආයුත සාමාජිකත්වය ලබා තිබේ.

- iv. පිරිවැය හා කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (CIMA) සාමාජිකත්වය ලබා තිබේ.
- v. ශ්‍රී ලංකා යුද්ධ, නාවික, ගුවන් හමුදාවේ හෝ පොලිසියේ ස්ථීර බලකායක අධිකාරීන් නිලධාරියකු වශයෙන් වසරක සේවා කාලයක් සම්පූර්ණ කොට තිබේ.
- vi. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ කුන්වන පන්තියට බැඳවා ගැනීමේ සිම්ත විභාගයෙන් සමත් වී ශ්‍රී ලංකා පරිපාලන සේවයට බැඳී සිටින නිලධාරියකු විම.
- vii. ලන්ඩන් උසස් පෙළ පරීක්ෂණයෙන් සමත් විම.
- viii. ලන්ඩනයේ වරලත් කළමනාකාරීන්ට ගණකාධිකාරීන්ට ආයතනයෙන් හෝ සහතිකලත් සහ සංස්ථාපිත ගණකාධිවරුන්ගේ සංගමයෙන් පවත්වන I, II, III, පරීක්ෂණවලින් සාමාර්ථ්‍යය ලබා තිබේ.
- ix. ලන්ඩන් බංකුකරුවන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජිකත්වය.
- x. එක්සත් රාජධානීයේ සමාගම් සහ වාණිජ මය ගණකාධිකාරීවරුන්ගේ සමාජයේ සාමාජිකත්වය.
- xi. බ්‍රිතාන්‍යයේ කළමනාකාරීන්වය පිළිබඳ ආයතනයේ ආශ්‍රිත සාමාජිකත්වය.

xii. ශ්‍රී ලංකා රජයේ ගණකාධිකාරීන්ටයේ අවසාන පරීක්ෂණය සමත් වී රජයේ ගණකාධිකාරී සේවයට ඇතුළත් වී තිබේ.

xiii. ශ්‍රී ලංකා ගණකාධිකරණ හිල්පීය ආයතනයේ සාමාජිකත්වය.

xiv. රජයේ හෝ පෙළද්‍රලික ආයතනයක විධායක මට්ටමේ කළමනාකරණ පළපුරුද්ද.

මෙට අමතර ව කැලණීය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පියිය සහ සනාතන සභාව මගින් අනුමත කරන වෙනත් සුදුසුකම් ඇති අයට අදාළ පායමාලාව සඳහා අයදුම්කිරීමට ඉඩ සලසා ඇති අතර, ඒ පිළිබඳ සනාතන සභා තීරණය අවසන් තීරණය වේ.

3.1.4 වයස් සීමාව

බාහිර උපාධි සඳහා අදාළ ලියාපදිංචි වීමට වයස අවු. 18 ට වැඩි අයට පමණක් අයදුම්පත් ඉදිරිපත් කළ හැකි අතර, වයස තහවුරු කිරීම සඳහා උප්පැන්න සහතිකයේ මූල් පිටපතක් ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක දී ඉදිරිපත් කිරීමට සූදානම්න් සිටිය යුතු ය.

3.2 ලියාපදිංචි අංකය

උපාධි පායමාලා සඳහා බාහිර අංශයෙකු වශයෙන් ලියාපදිංචි කර ගනු ලබන සැම අංශයෙකු වෙත ම ලියාපදිංචි අංකයක් නිකුත් කරනු ලැබේ. කිසියම් අපේක්ෂකයකු බාහිර විභාග සම්බන්ධයෙන් කරනු ලබන සැම විමසීමක දී ම තම ලියාපදිංචි අංකය සඳහන් කිරීම අත්‍යවශ්‍ය වේ.

3.2.1 ලියාපදිංචි තහවුරු කිරීමේ ලිපිය සහ ගිණු හැඳුනුම්පත

ලියාපදිංචි විම සඳහා අවශ්‍ය සූදුසූකම් සම්පූර්ණ කරන සැම අයදුම්කරුවෙක් වෙත ම ඔහු/අය අදාළ බාහිර උපාධි පාස්මාලාව සඳහා ලියාපදිංචි කර ඇති බව තහවුරු කරන ලිපියක් (අදාළ විස්තර ඇතුළත් කොට) ද සමගින් බාහිර ගිණු හැඳුනුම්පතක් නිකුත් කරනු ලැබේ.

3.2.2 ලියාපදිංචියේ වලංගුතාව

පුරුම ලියාපදිංචියෙන් පසුව ද සැම අධ්‍යයන වර්ෂයක් සඳහා ම තියමිත ගාස්තු ගෙවා තම ලියාපදිංචිය දීර්සන කරවා ගැනීමට අපේක්ෂකයන් කටයුතු කළ යුතු වේ. එසේ ලියාපදිංචිය දීර්සන කරගත හැකි උපරිම කාලය උපාධි පාස්මාලාව සම්පූර්ණ කර ගැනීම හෝ මුල් ලියාපදිංචියේ සිට අධ්‍යයන වර්ෂ භතක (07) කාලයක් සම්පූර්ණ විම යන දෙකින් පළමුව එළඹින දිනෙන් අවසන් වේ. අනියාවනා මගින් වසර 10 දක්වා දීර්සන කරගත හැකි ය.

3.2.3 ලියාපදිංචි දීර්ණ කිරීම

සිය ලියාපදිංචි කාලසීමාව ඉකුත්වී ඇති අපේක්ෂකයෙකුට කිසිදු පරීක්ෂණයක් සඳහා පෙනී සිටීමට අවසර දෙනු නොලැබේ. එබැවින් තම ලියාපදිංචි කාලසීමාව ඉකුත්වීමට පෙර අවශ්‍යතාව පරිදි එය දීර්සන කරවා ගැනීමට කටයුතු කිරීම අදාළ අපේක්ෂකයාගේ වගකීම වේ. පරීක්ෂණ සඳහා අයදුම් කරන අවස්ථාවල දී ලියාපදිංචිය දීර්සන කිරීම සම්බන්ධ උපදෙස් ලබාගත හැකි ය. සැම ලියාපදිංචියක් ම වසරක කාලයට පමණක් වලංගු වේ.

3.2.4 ලියාපදිංචි අවබෝග කිරීම

(අ). ලියාපදිංචි බාහිර උපාධි අපේක්ෂකයෙකුට තම අනිමතය පරිදි ඕනෑම අවස්ථාවක දී සිය ලියාපදිංචිය අවබෝග කරවා ගත හැකිය.

එවැනි අවස්ථාවක දී අදාළ ගාස්තු ආපසු ලබා දෙන ලෙස
ඉල්ලීමට අපේක්ෂකයෙකුට අයිතියක් නොමැත.

පරික්ෂණයක ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින හෝ විහාග
අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් විනයානුකුල ක්‍රියාමාර්ගයක් ගැනීමට
නියමිතව ඇති අපේක්ෂකයෙකු විසින් ලියාපදිංචිය අවලංගු කරවා ගැනීම
සඳහා කරනු ලබන ඉල්ලීම සලකා බලනු නොලැබේ.

සිය ලියාපදිංචි කාලයේම අවසන් වීමට පෙර අවශ්‍යතාව
පරිදි එය දීර්ශ කර ගැනීමට කටයුතු නොකරන අපේක්ෂකයෙන්ගේ
ලියාපදිංචිය ස්වයංක්‍රීයව ම අවලංගු වන අතර, එවැනි අයෙකු නැවත
ලියාපදිංචි වීමට අපේක්ෂා කරන්නේ නම් ලියාපදිංචි වීමේ පරිපාටියට
අනුව තව අයදුම්පත්‍රයක් ඒ සඳහා ඉදිරිපත් කළ යුතු වේ.

3.2.5 මාධ්‍ය සංගේධනය කිරීම

ලියාපදිංචි භාෂා මාධ්‍ය වෙනස් කිරීමට සැම ආපේක්ෂකයෙකුට
ම එක් අවස්ථාවක් ලැබෙන අතර එය ආයතනයේ ලියාපදිංචිය අවසන්
වූ දිනයේ සිට මාසයක් ඇතුළත සිදු කර ගත යුතු වේ. ඉන් පසු කුමන
හෝ හේතුවක් මත විෂය හෝ භාෂා මාධ්‍ය වෙනස් කළ නොහැකි ය.

4. විහාග පටිපාටිය

කැලණීය විශ්වවිද්‍යාලය මගින් පවත්වාගෙන යනු ලබන සියලුම
බාහිර උපාධි පාඨමාලාවන් සඳහා අදාළ පරික්ෂණ ඒ ඒ අධ්‍යයන වර්ෂ
අවසානයේදී පැවැත්වීමට විධි විධාන යොදා ඇත. මූල් ලියාපදිංචියේ
සිට වසරක කාලයක් ගතවීමෙන් පසුව ඒ ඒ පාඨමාලාවන්ට අදාළ
ප්‍රථම පරික්ෂණවලට අපේක්ෂකයන් පෙනී සිටිය යුතු ය. අනතුරුව
එළඹින වර්ෂවල දී ද්විතීය සහ තාතීය පරික්ෂණ සඳහා පිළිවෙළින්

පෙනී සිටිය හැකි වේ. එසේ ම අනතුරුව එළඹෙන වර්ෂවල දී පූර්ව වර්ෂවල අසමත්වන හෝ උග්‍ර සාමර්ථ්‍යයන් ලබන විෂයයන් සඳහා තැබුත් පෙනී සිටීමට ද අපේක්ෂකයන්ට අවසර දෙනු ලැබේ.

එහෙන් සැම ලියාපදිංචි අපේක්ෂකයකු විසින් ම එළඹෙන සැම වර්ෂයක් සඳහා ම නියමිත ගාස්තු ගෙවා කම ලියාපදිංචිය දීර්ඝ කරවා ගැනීමට වග බලා ගත යුතු අතර, එසේ ලියාපදිංචිය දීර්ඝ කරවා ගත හැකි උපරිම කාලය අවසන් වීමට පෙර කම උපාධි පාඨමාලාව අවසන් කර ගැනීමට ද වග බලා ගත යුතු වේ.

4.1. පරික්ෂණ සඳහා ප්‍රවේශපතු

සැම පරික්ෂණයක් ම ආරම්භ වීමට අවම වශයෙන් සති දෙකකට පෙර, අවසා සුදුසුකම් සම්පූර්ණ කර ඇති සියලු අපේක්ෂකයන් වෙත පරික්ෂණය සඳහා අදාළ ප්‍රවේශපතු අන්තර්ජාලය මගින් නිකුත් කරනු ලැබේ. නියමිත කාලසීමාව තුළ එවැන්නක් බාගත කර ගැනීමට නොලැබුණහෙත්, ඒ බව දුරස්ථා සහ අඛණ්ඩ අධ්‍යාපන කේත්දය වෙත දැනුම් දී අනතුරුව අනුපිටපතක් ලබා ගත හැකි ය.

4.2 විභාග පැවත්වෙන ක්‍රමවේදය

කැලණීය විශ්වවිද්‍යාලය තීරණය කරණ පරිදි විද්‍යාර්ථීන් විභාග ගාලාවලට කැදවා හෝ මාර්ගගත ක්‍රමයට විභාග පැවත්වීම සිදු කරනු ලැබේ.

4.2.1 පාඨමාලා ඒකක ඇගයිම

සැම පාඨමාලා ඒකකයක් ම ඇගයිමට ලක් කර ගේ සි ප්‍රදන කෙරේ. පාඨමාලා ඒකක ඇගයිම පහත සඳහන් ක්‍රමවලින් ඒකකට හෝ කිහිපයකට හෝ අනුව සිදුවිය හැකි ය.

- i. ලිඛිත විභාග (Examination)
- ii. මූලාශ්‍රය පරිශීලන විභාග (Open Book Examination)
- iii. වාර්තා (Reports)
- iv. වාචික පරික්ෂණ (Oral Test)
- v. අධ්‍යෙන් ඇගයීම් (Continuous Assessment)
- vi. පැවරුම් (Assignment)
- vii. මාරුගත ප්‍රශ්නාවලි (Online Quizzes)
- viii. පන්ති කාමර පරික්ෂණ (In class Test)
- ix. ප්‍රස්ත්‍රතිකරණ (Presentation)
- x. ආයතනික ප්‍රහුණුව (Internship/ Work-Based training)

4.2.2 ශේෂීගත කිරීමේ ක්‍රමය :-

විෂයක් සඳහා ලබාගත් ලකුණු පහත සඳහන් පරිදි දොමොස් විධි ක්‍රමයකට ශේෂීගත කරනු ලැබේ.

ලකුණු පරාසය	ශේෂීය	ශේෂීගත අගය
85-100	A+	4.0
70-84	A	4.0
65-69	A-	3.7
60-64	B+	3.3
55-59	B	3.0
50-54	B-	2.7
45-49	C+	2.3
40-44	C	2.0
35-39	C-	1.7
30-34	D+	1.3
25-29	D	1.0
00-24	E	0.0

යම් දිජ්‍යුයෙක් විසින් පාඨමාලාවට අදාළ සියලු ම විෂය ඒකක සම්පූර්ණ කළ යුතු වන අතර, එසේ කිරීමට අපොහැසන් වන විෂය ඒකක සම්බන්ධයෙන් පිළිගත හැකි හෝතුවක් ඉදිරිපත් නොකරයි නම් එකි විෂය ඒකක සඳහා E ග්‍රේනීයක් දෙනු ලැබේ.

4.3 උපාධි ප්‍රඛනය සඳහා තීර්ණායක නා ප්‍රතිච්‍රිත තීර්ණය කිරීම :-

4.3.1 සාමාර්ථ්‍යය :-

විභාග අපේක්ෂකයකු විසින් පහත සඳහන් අවශ්‍යතාවන් සපුරාලුවහාත් ඔහුට/අැයට ව්‍යාපාර කළමනාකරණවේදී (සාමාන්‍ය) උපාධිය (බාහිර) ප්‍රදානය කරනු ලැබේ.

- ග්‍රේනීගත ලකුණු සාමාන්‍යය (GPA) ගණනය සඳහා සලකා බලනු ලබන විෂය ඒකක ගණනින්, අවම වගයෙන් අධ්‍යයන සම්භාර 75ක් සඳහා C ග්‍රේනීය හෝ ර්ට ඉහළ ග්‍රේනී සහ ඉතිරි අධ්‍යයන සම්භාර සඳහා D, D+, හෝ C- ග්‍රේනී ලබාගත යුතු ය. කෙසේ වෙතත් එක් අධ්‍යයන වර්ෂයකට අධ්‍යයන සම්භාර 5කට වඩා D, D+, හෝ C- ග්‍රේනී ලබා නොතිබේ.
- අවම ග්‍රේනීගත ලකුණු සාමාන්‍ය 2.00 වීම.
- ව්‍යාපාර සන්නිවේදනය සඳහා ඉංග්‍රීසි (BMGTE 1075) විෂය ඒකක සඳහා C හෝ ර්ට ඉහළ ග්‍රේනීයක් ලබා තිබේ.
- අධ්‍යයන වර්ෂ 05 ක් තුළ අදාළ සියලු ම අවශ්‍යතා සපුරා තිබේ.

4.3.2 පත්ති සාමාර්ථය

A). පුරුම පත්ති ගෞරව සාමාර්ථය

පුරුම පත්ති ගෞරව සාමාර්ථයක් ප්‍රදානය සඳහා විභාග අපේක්ෂකයාට පහත සුදුසුකම් තිබිය යුතු ය.

- ග්‍රේණිගත ලකුණු සාමාන්‍ය (GPA) ගණනය සඳහා සලකා බලනු ලබන විෂය ඒකක ගණනීන් අවම වශයෙන් අධ්‍යයන සම්භාර 80 සඳහා C හෝ රට ඉහළ ග්‍රේණි ද ඉන් අවම වශයෙන් අධ්‍යයන සම්භාර 45කට A හෝ රට ඉහළ ග්‍රේණි තිබේ.
- අවම ග්‍රේණිගත ලකුණු සාමාන්‍ය 3.70 වේ.
- ව්‍යාපාර සන්නිවේදනය සඳහා (BMGTE 1075) විෂයය ඒකකය සඳහා C හෝ රට ඉහළ ග්‍රේණියක් ලබා තිබේ.
- අධ්‍යයන වර්ෂ 03ක් තුළ අදාළ සියලු ම අවශ්‍යතා සපුරා තිබේ.

B). දෙවන පෙළ (ඉහළ) ගෞරව සාමාර්ථය

දෙවන පෙළ (ඉහළ) ගෞරව සාමාර්ථයක් ප්‍රදානය සඳහා විභාග අපේක්ෂකයාට පහත සුදුසුකම් තිබිය යුතු ය.

- ග්‍රේණිගත ලකුණු සාමාන්‍ය (GPA) ගණනය සඳහා සලකා බලනු ලබන විෂය ඒකක ගණනීන් අවම වශයෙන් අධ්‍යයන සම්භාර 80 සඳහා C හෝ රට ඉහළ ග්‍රේණි ද ඉන් අවම වශයෙන් අධ්‍යයන සම්භාර 45කට B හෝ රට ඉහළ ග්‍රේණි තිබේ සහ ඉතිරි අධ්‍යයන සම්භාර සඳහා D, D+ හෝ C- ග්‍රේණි ලබා තිබේ. කෙසේ වෙතත් එක් අධ්‍යයන වර්ෂයකට අධ්‍යයන සම්භාර 5කට වඩා D හෝ D+ හෝ C- ග්‍රේණි ලබා නොතිබේ.
- අවම ග්‍රේණිගත ගකුණු සාමාන්‍ය 3.30 වේ.

- ව්‍යාපාර සන්නිවේදනය සඳහා (BMGTE 1075) විෂයය ඒකකය සඳහා C හෝ ඊට ඉහළ ග්‍රේණියක් ලබා තිබේ.
- අධ්‍යාපන වර්ෂ 03ක් තුළ අදාළ සියලු ම අවගතතා සපුරා තිබේ.

C). දෙවන පෙළ (පහල) ගොරව සාමාර්ථය

දෙවන පෙළ (පහල) ගොරව සාමාර්ථයක් ප්‍රදානය සඳහා විභාග අපේක්ෂකයාට පහත සුදුසුකම් තිබිය යුතු ය.

- ග්‍රේණිගත ලකුණු සාමාන්‍ය (GPA) ගණනය සඳහා සලකා බලනු ලබන විෂය ඒකක ගණනින් අවම වශයෙන් අධ්‍යාපන සම්භාර 75 සඳහා C හෝ ඊට ඉහළ ග්‍රේණි ද ඉන් අවම වශයෙන් අධ්‍යාපන සම්භාර 45කට B හෝ ඊට ඉහළ ග්‍රේණි තිබේ සහ ඉතිරි අධ්‍යාපන සම්භාර සඳහා D, D+ හෝ C- ග්‍රේණි ලබා තිබේ. කෙසේ වෙතත් එක් අධ්‍යාපන වර්ෂයකට අධ්‍යාපන සම්භාර 5කට වඩා D හෝ D+ හෝ C- ග්‍රේණි ලබා තොතිබේ.
- අවම ග්‍රේණිගත ලකුණු සාමාන්‍ය 3.00 වේ.
- ව්‍යාපාර සන්නිවේදනය සඳහා (BMGTE 1075) විෂයය ඒකකය සඳහා C හෝ ඊට ඉහළ ග්‍රේණියක් ලබා තිබේ.
- අධ්‍යාපන වර්ෂ 03ක් තුළ අදාළ සියලු ම අවගතතා සපුරා තිබේ.

4.3.3. පරීක්ෂණ සාමාර්ථය

(අ). බාහිර උපාධි පාඨමාලාවලට සම්බන්ධ පරීක්ෂණ සඳහා ඉදිරිපත් වන සැම අපේක්ෂකයෙකු ම එක ම වතාවක දී අදාළ පරීක්ෂණ රෙගුලාසිවලට අනුකූල ව ඒ ඒ පරීක්ෂණවලට අදාළ ව තමන් පෙනී සිටි සියලු ම විෂයයන් හෝ පාඨමාලා ඒකකවලට අදාළ ග්‍රේණි ලකුණු සාමාන්‍යයක් (GPA) ලබා සමත්වීමට සුදුසු මට්ටමක සිටින බව පරීක්ෂක

මණ්ඩලය විසින් තීරණය කරනු ලැබුවහොත් එකී අපේක්ෂකයන් අදාළ පරීක්ෂණයෙන් සමත් වූ සේ සලකනු ලැබේ.

(අ). කිසියම් පරීක්ෂණයකට අදාළ විෂයයකින්/පාඨමාලා ඒකකයකින් උගාන සාමර්ථය/ප්‍රතිලාභ සාමර්ථය ලබා ඇති අපේක්ෂකයෙකු එකී උගානතා සම්පූර්ණ කිරීමෙන් පසු ව පමණක් අදාළ පරීක්ෂණයෙන් සමත් වූ සේ සලකනු ලැබේ.

4.3.4. උගාන සාමාර්ථය

කිසියම් පරීක්ෂණයක දී අදාළ නිරණයකවලට අනුව එම පරීක්ෂණවලින් සමත්වීම සඳහා අවශ්‍ය ග්‍රේන් ලකුණු සාමාන්‍යය (GPA) ලබා නොගන්නා එහෙත් නිරදේශීත විෂය ඒකක සංඛ්‍යාවකට පමණක් සාමර්ථය සඳහා අදාළ ලකුණු සාමාන්‍යය ලබා ඇති අපේක්ෂකයන් අදාළ පරීක්ෂණවලින් උගාන සාමර්ථය ලැබූ අය ලෙස සැලකේ.

4.3.5. අසමත්වීම

අදාළ පරීක්ෂණවලින් සමත් වීමට හෝ උගාන සාමර්ථයක් ලැබීමට හෝ අදාළ අවශ්‍යතා සම්පූර්ණ නොකරන සියලු අපේක්ෂකයන් අදාළ පරීක්ෂණවලින් අසමත් වූ අය සේ සැලකේ.

4.3.6 උගානතා සම්පූර්ණ කිරීම

අවසාන උපාධි පරීක්ෂණවලට ඉදිරිපත් වන සැම අපේක්ෂකයෙකු ම රීට ප්‍රථමයෙන් හෝ අවසාන පරීක්ෂණයට ඉදිරිපත් වන වර්ෂයේ ම හෝ තම උපාධි පාඨමාලාවට අදාළ පූර්ව පරීක්ෂණවල උගානතාවන් ඇතොත් ඒ සියල්ල සම්පූර්ණ කර තිබීම අත්‍යවශ්‍ය වේ. තවද, අවසාන උපාධි පරීක්ෂණයට පෙනී සිට සාමාන්‍ය/විශේෂ උපාධියක් නම්, අනතුරුව එළඹීන වසර දෙක තුළ දී සිය ලියාපදිංචි

කාලසීමාව අධ්‍යීච්ච ව පවත්වාගෙන යාමට යටත්ව හා පරීක්ෂණ රෙගුලාසිවලට අනුකූල ව තම උපාධි පාඨමාලාවට අදාළ උග්‍රතා සියල්ල සම්පූර්ණ කළ යුතු වේ. නියමිත කාලසීමාවන් තුළ අදාළ උග්‍රතා සම්පූර්ණ තොකරන කිසිම අපේක්ෂකයකු වෙත උපාධිය ප්‍රදානය කිරීම සඳහා කටයුතු කරනු ලැබේ.

4.4 විභාග නීති රීති

ව්‍යාපාර කළමනාකරණවේදී සාමාන්‍ය උපාධිය සඳහා අපේක්ෂකයෙකු ගත කළ යුතු අවම කාලය අධ්‍යයන වර්ෂ තුනකි. ලියාපදිංචි වී අධ්‍යයන වර්ෂයක් සම්පූර්ණ වූ පසු ව්‍යාපාර කළමනාකරණවේදී ප්‍රථම පරීක්ෂණයට පෙනී සිටීමට සූදුසුකම් ලබන අතර, අනතුරුව එළඹෙන වර්ෂවල දී ව්‍යාපාර කළමනාකරණවේදී ද්වීතීය සහ තෘතීය පරීක්ෂණ සඳහා පිළිවෙළින් පෙනී සිට උපාධිය සම්පූර්ණ කළ හැකි ය.

විභාගයට පෙනී තොසීම

(අ) සැම විද්‍යාර්ථීයකු ලියාපදිංචි වන සියලු ම පාඨමාලා ඒකක සඳහා අනිවාර්යයෙන් ම පෙනී සිටිය යුතු ය. කිසියම් පාඨමාලා ඒකකයකට පෙනී තොසීම පිළිබඳ ව විශ්වවිද්‍යාලයීය අභ්‍යාචනා මණ්ඩලයට පිළිගත හැකි හේතුවක් ඉදිරිපත් තොකර විභාගයට පෙනී තොසීරියෙන් අදාළ විභාගයට තොපැමිණී වශයෙන් සඳහන් කරනු ඇත.

(ආ) විභාග අපේක්ෂකයෙකු පරීක්ෂණයට පෙනී සිටින සැම අවස්ථාවක දී ම බාහිර විභාග අංශය මගින් නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රය, දිෂ්‍ය හැඳුනුම්පත හා ජාතික හැඳුනුම්පත තමන් සතුව තබාගත යුතු වේ. විභාග ගාලාවක දී ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක දී සිය දිෂ්‍ය හැඳුනුම්පත ඉදිරිපත් කිරීමට විභාග

අපේක්ෂකයන් බැඳී සිටින අතර, එසේ නොකරන අවස්ථාවල දී සිය විභාග අපේක්ෂකයන්ට පවතා අවලංග කිරීමට ඉඩ ඇති බව සියලු විභාග අපේක්ෂකයන් තෝරුමිගත යුතු ය. විභාගයට පෙනී සිටින අතරතුර සිය සිංහ හැඳුනුම්පත නැති වූව භෞත් නොපමාව බාහිර විභාග අංශය ජෝන්ස් සහකාර ලේඛකාධිකාරී දැනුම්වත්කොට අවශ්‍ය උපදෙස් ලබාගත යුතු ය.

(ඇ) කිසියම් අපේක්ෂකයකු පරීක්ෂණයකට හෝ ඉන් කොටසකට හෝ පෙනී සිටිය නොහැකි වන සේ රෝගාතුර වූවහොත් ඒ බව වහා ම බාහිර විභාග අංශය වෙත ලිඛිත ව දැනුම් දිය යුතු ය. රෝගාතුර වූ දින සිට ලිත් මසක් ඇතුළත ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් වෙවදා නිලධාරියකුගෙන් හෝ රජයේ රෝහලක විශේෂයෙන් වෙවදා වරයෙකුගෙන් හෝ ලබාගත් වෙවදා සහතිකයක් ඉදිරිපත් කළ යුතු ය. මසක කාලය ඉකුත්වීමෙන් පසු ඉදිරිපත් කරන වෙවදා සහතික ප්‍රතික්ෂේප කරනු ලැබේ.

(ඇ) අභියාචනා ඉදිරිපත් කිරීම

නොවැලැක්විය හැකි හේතුවක් නිසා ප්‍රථම වරට විභාගයට පෙනී සිටිමට නොහැකි වූ සිසුන්ට අභියාචනා ඉදිරිපත් වීම මගින් ප්‍රථම වරට පෙනී සිටින අපේක්ෂකයකු ලෙස අදාළ විභාගයට පෙනී සිටිමට අවස්ථාව ඇත. ඒ සඳහා අභියාචනා කම්ටුවට පිළිගත හැකි හේතු පැහැදිලි කරමින් ලිපියක් ඉදිරිපත් කර එම කම්ටුවේ නිර්දේශ ලබා ගත යුතු ය. අසමත් වූ විෂය එකක සඳහා මෙය වලංග නොවේ.

(ඉ) අසමත් වූ විෂයන් සඳහා නැවත පෙනී සිටිම

කිසියම් පාඨමාලා ඒකකයට C ග්‍රේණියට පහළ අසමත් ග්‍රේණි (C-/D+/D/E) ලබාගත් විද්‍යාර්ථීයකුට උපරිම වශයෙන් C ග්‍රේණියක් ලබා ගැනීම සඳහා නැවත ව්‍යාගයට පෙනී සිටිය හැකි ය. මෙහි දී විද්‍යාර්ථීය ලබා ගත් ග්‍රේණියට වඩා පහළ ග්‍රේණියක් ලබා ගත හෝත් කළින් තිබූ ග්‍රේණිය ම උපාධියට ගණනය කරනු ලැබේ.

(ඊ) උපාධිය සම්පූර්ණ කිරීම සඳහා ලැබෙන කාලය

අඛණ්ඩ අධ්‍යයන වර්ෂ 5ක් ඇතුළත උපාධිය සම්පූර්ණ කළ යුතු අතර පන්ති සාමාර්ථ්‍යය ලබා ගැනීමේ දී එය අඛණ්ඩ අධ්‍යයන වර්ෂ 3ක් විය යුතු ය. එසේ වූව ද අධ්‍යයන වර්ෂ 10ක උපරිමයකට යටත්ව අසමත් පාඨමාලා ඒකක සම්පූර්ණ කර ගැනීම සඳහා අහියාවනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව ඇත.

ව්‍යාග පිළිබඳ වැඩිදුර උපදෙස් ව්‍යාග අයදුම්පත්‍රය සමග අපේක්ෂකයන් වෙත නිකුත් කරනු ලැබේ.

4.5 ව්‍යාග අනුමිකතා

- ❖ පරීක්ෂණ පැවැත්වෙන අවස්ථාවල දී සටහන්, ලිපිලේඛන, ජ්‍යෙගම දුරකතන ආදිය ව්‍යාග ගාලාවට රැගෙන ඒම හා ඒවා පළ තබා ගැනීම හෝ හාවිත කිරීම.
- ❖ විශ්වවිද්‍යාලය මගින් සපයනු ලබන ලිපිද්‍රව්‍ය හා ලේඛන ආදිය ව්‍යාග ගාලාවෙන් පිටතට ගෙනයාම.
- ❖ කොළඹිකිම, කොළඹිකිමට උදුව කිරීම හෝ ඒ සඳහා අනුබල දීම.

- ❖ වෙනත් අයෙකු තමින් පරීක්ෂණවලට පෙනී සිටීම.
- ❖ අසංචර හැසිරීම හා වෙනත් මිනැං ම ආකාරයක වංචනික ක්‍රියා.

විභාග පැවැත්වෙන අවස්ථාවල දී අපේක්ෂකයන් විසින් සිදු කරනු ලබන අක්‍රමිකතා ඔප්පු වූවහොත් පහත සඳහන් දැඩුවම් එකක් හෝ කිහිපයක් නියම කිරීමට විශ්වවිද්‍යාල පනතේ විධිවිධානවලට අනුකූල ව කැලෙළීය විශ්වවිද්‍යාලයේ සනාතන සභාවට බලය පැවරී ඇත. එසේ නියම කරනු ලැබිය හැකි දැඩුවම් කිහිපයක් මෙසේ ය:

- ❖ විභාග අක්‍රමිකතා සඳහා දැනට පනවා ඇති අවම දැඩුවම වන්නේ වසර තුනක (03) කාලයක් දක්වා කිසිදු පරීක්ෂණයකට පෙනී සිටීම තහනම් කිරීමයි.

රේට අමතර ව පහත සඳහන් දැඩුවම්වලින් එකක් හෝ කිහිපයක් නියම කිරීමට ද සනාතන සභාවට බලනු ඇත.

- ❖ අදාළ පත්‍රය/විෂය එකකය සඳහා වූ අපේක්ෂකත්වය හෝ විභාග අපේක්ෂකත්වය සම්පූර්ණයෙන් අවලංගු කිරීම.
- ❖ ලියාපදිංචිය අත්හිටුවීම/අවලංගු කිරීම.
- ❖ දඩියක් සහිත ව හෝ රහිත ව කිසියම් කාල සිමාවකට විභාගයට පෙනී සිටීම තහනම් කිරීම.
- ❖ විශ්වවිද්‍යාල සනාතන සභාව නියම කරනු ලැබිය හැකි වෙනත් දැඩුවමකට යටත් කිරීම.

4.6 පරික්ෂණ සඳහා ප්‍රවේශපත්‍ර

සැම පරික්ෂණයක් ම ආරම්භ වීමට අවම වගයෙන් සහි දෙකකට පෙර, අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කර ඇති සියලු අපේක්ෂකයන් වෙත පරික්ෂණය සඳහා අදාළ ප්‍රවේශපත්‍ර අන්තර්ජාලය මගින් නිකුත් කරනු ලැබේ. නියමිත කාලසීමාව තුළ එවැන්නක් බාගත කර ගැනීමට නොලැබුණහෝත්, ඒ බව දුරස්ථා සහ අඛණ්ඩ අධ්‍යාපන කේත්දාය වෙත දැනුම් දී අනතුරු ව අනුමිතපතක් ලබා ගත හැකි ය.

4.6.1 පරික්ෂණ සඳහා පෙනී සිටීම

- (අ). අදාළ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට යටත්ව ලියාපදිංචි සැම අපේක්ෂකයෙකු ම ඒ ඒ උපාධි පාඨමාලාවලට අදාළ වර්ෂාවසාන පරික්ෂණවලට පෙනී සිටිය යුතු ය.
- (ආ). පිළිගත හැකි වෛද්‍යහේතු මත අනුමැතිය දී ඇති අවස්ථාවල දී හැර සැම අපේක්ෂකයෙකු ම තමා ලියාපදිංචි වූ සැම විෂයයක් සඳහා ම එකවර පරික්ෂණවලට පෙනී සිටිය යුතු ය.
- (ඇ). පිළිගත හැකි වෛද්‍යහේතු මත පරික්ෂණයට ඉදිරිපත් වීමට හෝ පරික්ෂණය සම්පූර්ණ කිරීමට හෝ අපොහොසත් වන අපේක්ෂකයෙකුහට පන්ති සාමාර්ථයක් පිරිනැමීම සලකා බලනු ලබන්නේ අදාළ පරික්ෂණය සඳහා නැවත ඉදිරිපත් වීමට ලැබෙන ප්‍රථම අවස්ථාවේ දී ම සම්පූර්ණ පරික්ෂණයට එකවර පෙනී සිට ගෞරව සාමාර්ථයක් ලැබීමට සුදුසු මට්ටමකින් පරික්ෂණ රෙගුලාසිවලට අනුකූල ව එකී පරික්ෂණයෙන් සමත් වී ඇති බව පරික්ෂක මණ්ඩලය විසින් තීරණය කරනු ලබන්නේ නම් පමණි.

- ❖ අනුමත වෙබූළ හේතුන් මත නැවත පරීක්ෂණවලට පෙනී සිටින අපේක්ෂකයන් ද නියමිත සම්පූර්ණ විභාග ගාස්තු ගෙවිය යුතු ය.

(අ). කිසියම් විෂයයකින්/විෂය ඒකකවලින්/පත්‍රවලින් අසමත් හෝ උගාන සාම්ප්‍රදාය හෝ ප්‍රති උගාන සාම්ප්‍රදාය ලැබූ අපේක්ෂකයන් පරීක්ෂණ රෙගුලාසිවලට අනුකූල ව එකි පරීක්ෂණවලට නියමිත කාලවකවානු තුළ නැවත පෙනී සිට සිය උගානතා සම්පූර්ණ කළ යුතු වේ.

5. විභාග ප්‍රතිඵල නිකුත් කිරීම

කැලණීය විශ්වවිද්‍යාලයේ සනාතන සභා අනුමැතියට යටත්ව කිසියම් පරීක්ෂණයක ප්‍රතිඵල නිකුත් කරනු ලැබූ වහාම අන්තර්ජාලය මගින් විභාග ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීම සඳහා කටයුතු කරනු ඇතේ.

- ❖ උපාධි පරීක්ෂණයේ අවසන් ප්‍රතිඵල නිකුත් කිරීම
 උපාධි පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් කරනු ලබන්නේ අදාළ වර්ෂ තුන ඉකුත වීමෙන් පසු සියලු ම වර්ෂවල (ස්තර තුනේ ම/හතරේ ම) ප්‍රතිඵල සලකා බලා අවසන් ප්‍රතිඵල ගණනය කොට විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ කම්ටුවේ අනුමැතිය ලැබේමෙන් අනතුරුව ය.

5.1 විභාග ප්‍රතිඵල අත්හිටුවීම/තහනම් කිරීම

(අ) කිසියම් අපේක්ෂකයෙකු පිළිගත හැකි වෙබූළහේතු මත අදාළ පරීක්ෂණවල සියලු අවශ්‍යතා සම්පූර්ණ කර නොමැති අවස්ථාවල දී අදාළ අවශ්‍යතා සම්පූර්ණ කර ගන්නා තෙක් ඔහුගේ/ඇයගේ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටු වනු ලැබේ.

(අ) කිසියම් අපේක්ෂකයෙකු විභාග අත්මිකතා සඳහා දැඩුවම් ලබා සිටින අවස්ථාවල දී ඔහුගේ/ඇයගේ විභාග ප්‍රතිඵල තිබුන් කිරීම තහනම් කරනු ලැබේ.

5.2 පිළිතුරු පත්‍ර නැවත සමික්ෂණය කිරීම

ලොහන ගේනුවක නිසා ගේ උපාධි භාධ්‍යාලාවල ඇඟිල් ජ්‍යෙෂ්ඨ නැවත සමික්ෂණය සඳහා අවස්ථා දෙනු නොලැබේ.

6. ගාස්තු

විස්තර සහ අයදුම්පත් ගාස්තු රු. 1,000.00

6.1 පාඨමාලා ගාස්තු

ව්‍යාපාර කළමනාකරණවේදී සාමාන්‍ය උපාධි රු. 120,000.00
(බාහිර) පාඨමාලාව

විද්‍යාර්ථීන්ගේ පහසුව සඳහා මෙම ගාස්තු වාරික මගින් ගෙවීමට අවස්ථාව සලසා ඇති අතර, එය පහත සඳහන් ආකාරයට දැක්විය හැකි ය.

ව්‍යාපාර කළමනාකරණවේදී සාමාන්‍ය උපාධි (බාහිර) පාඨමාලාව

B.B.Mgt (General) - අවුරුදු 03

පළමු වන වසර පළමුවන වාරිකය රු. 25,000.00

(ලියාපදිංචි වන අවස්ථාවේ දී ගෙවිය යුතු ය.)

දෙවන වාරිකය රු. 20,000.00

(පළමු වසර විභාගයට පෙර ගෙවිය යුතු ය.)

දෙවන වසර	තෙවන වාරිකය රු. 25,000.00 (පළමු වසර විභාගය අවසන් වේ මාස දෙකකට පෙර ගෙවිය යුතු ය.)
	සිව්වන වාරිකය රු. 25,000.00 (දෙවන වසර විභාගයට පෙර ගෙවිය යුතු ය.)

තෙවන වසර	පස්වන වාරිකය රු. 25,000.00 (තෙවන වසර විභාගයට පෙර ගෙවිය යුතු ය.)
----------	--

සැ.යු.

දැනට විශ්වවිද්‍යාලය වෙත ගෙවා ඇති මුදල් කිසිදු හේතුවක් මත ආපසු නොගෙවන අතර, එය පහත පරිදි අදාළ වනු ඇත.

- ✓ ඉහත ගාස්තුවලට අමතර ව එම විභාග සඳහා විශ්වවිද්‍යාලය විසින් නියම කරන ලබන විභාග ගාස්තුවක් ගෙවිය යුතු ය.

අමතර ගාස්තු ලියාපදිංචිය දිරිස කිරීම (එක් වර්ෂයක් සඳහා)	රු. 1,500.00
ශිෂ්‍ය භැඳුනුම්පත (නැවත සකස් කිරීම සඳහා)	රු. 500.00
විෂය නිරදේශ පොත (ව්‍යාපාර කළමනාකරණවේදී - අමතර පිටපත් සඳහා)	රු. 280.00
සිපයා ඇති තොරතුරු වෙනස් කිරීම සඳහා	රු. 200.00
සහතිකපත ගාස්තු	රු. 500.00
සහතිකපත ගාස්තු (අමතර පිටපතක් සඳහා)	රු. 500.00

— ව්‍යාපාර කළමනාකරණවේදී සාමාන්‍ය උපාධි (බාහිර) පායමාලාව

උපාධි පුදානෝත්සව ගාස්තු - (මුල් උපාධි සහතිකපතු ගාස්තු ඇතුළත්ව)	
උපස්ථීතියෙහි	රු. 3,500.00
අනුපස්ථීතියෙහි	රු. 3,000.00

7. අයදුම්පත් කැඳවීම

බාහිර උපාධි පායමාලාවලට ලියාපදිංචි වීමට සහ පරීක්ෂණ සඳහා පෙනී සිටීම පිණිස අයදුම්පත් කැඳවීම පුවත්පත් දැන්වීම් මගින් සහ අන්තර්ජාලය මගින් සිදුකරනු ලැබේ. ලියාපදිංචි වීම සහ පරීක්ෂණ සඳහා අයදුම් කිරීමේ දී ඒ සඳහා කැළණීය විශ්වවිද්‍යාලයේ දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේත්දුයේ චෙබා අඩවිය මගින් Online ක්‍රමයට පමණක් සිදු කරනු ලැබේ. අදාළ අයදුම්පත් නියමිත කාලසීමාවේ දී ලබා ගැනීමට කටයුතු කිරීම අයදුම්කරුවන්ගේ වගකීම වේ.

7.1. සම්පූර්ණ කරන ලද අයදුම්පත් ඉදිරිපත් කිරීම

නියමිත පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත් අදාළ ලිපි ලේඛන සමගින් අයදුම් පත බහා එවන ක්වරයේ වම්පස ඉහළ කෙළවරේ අයදුම් කරන උපාධිය/කාරණය පැහැදිලි ව සඳහන් කොට පහත දැක්වෙන ලිපිනයට එවිය යුතු ය.

පේරුණ්ඩ සහකාර ලේඛකාධිකාරී,

දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේත්දුය,

නො. 56/6,

කොත්තේගෙන වත්ත පාර,

නුවර පාර,

කිරීබත්ගොඩ.

7.2. අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීම

පහත සඳහන් තේතුන් එකක් හෝ කිහිපයක් මත අලේක්ස්කයන් විසින් ඉදිරිපත් කරන අයදුම් පතක් (ලියාපදිංචි හෝ පරීක්ෂණ සඳහා ඉදිරිපත් කරන) ප්‍රතික්ෂේප කිරීමට ඉඩ ඇත.

- I. අදාළ සියලු සුදුසුකම් සම්පූර්ණ කර නොතිබේ.
- II. අදාළ ගාස්තු තිසිපරිදි ගෙවා නොතිබේ.
- III. අයදුම්කරු විසින් පිළියෙළ කරගනු ලැබූ ආකෘති පත්‍රයක් මගින් අයදුම් කර තිබේ.
- IV. ව්‍යාප තොරතුරු ඉදිරිපත් කර තිබේ.
- V. ඉකුත් වර්ෂයක තිකුත් කරන ලද අයදුම්පතක් මගින් අයදුම් කර තිබේ.
- VI. අදාළ තොරතුරු පැහැදිලි ව දක්වා නොතිබේ සහ දක්වා ඇති තොරතුරු තහවුරු කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් නොකිරීම.
- VII. නියමිත දිනට පසු අයදුම්පත් ඉදිරිපත් කිරීම.

8. අධ්‍යයන කටයුතු සඳහා පහසුකම් සැලකීම

8.1 අන්පත්‍රිකා/මාර්ගෝපදේශ ඉහළ්

බාහිර උපාධි පාඨමාලා සඳහා ලියාපදිංචි වන අලේක්ස්කයන් සඳහා උපරිම පහසුකම් සලසා දීමට කැලුණිය විශ්වවිද්‍යාලයේ දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යයන කේත්‍ය මගින් නිරන්තරයෙන් ම කටයුතු කරනු ලැබේ. ඒ අනුව සිය අධ්‍යයන කටයුතු එලදායී ලෙස පවත්වාගෙන යාම සඳහා මෙන් ම අදාළ අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාමේ දී ඇතිවන ප්‍රායෝගික දූෂ්කරතා සම්බන්ධව ද විශ්වවිද්‍යාල මහාචාර්ය, ආචාර්ය හවතුන්ගේ උපදෙස් ලබාගැනීමේ අවස්ථාව සලසා දීමේ හැකියාව කෙරෙහි අවධානය යොමු වී ඇත. මේට අමතර ව අදාළ පරීක්ෂණ සඳහා විවිධ විෂයයන්ට සහ පාඨමාලාවලට අදාළ LMS &

Zoom දේශන සහ සම්ම්‍රුත්‍ය ද හැඳින්විය හැකි ය. විස්තර පත්‍රිකා, සටහන්, අත්පාන් ආදිය සැපයීම කෙරෙහි ද දුරක්ෂා සහ අඛණ්ඩ අධ්‍යාපන කේත්දුයෙහි අවධානය යොමු වී ඇත.

8.2 උපාධි පරික්ෂණ සඳහා සම්ම්‍රුත්‍ය

සියලු ම උපාධි පරික්ෂණවලට අදාළ ව සම්ම්‍රුත්‍ය පැවැත්වීම සඳහා බාහිර විභාග අංශය මගින් සියලු විධිවිධාන යොදනු ඇත. අදාළ සම්ම්‍රුත්‍ය දැනට සිංහල මාධ්‍යයෙන් පමණක් පැවැත්වන අතර, ඒ සඳහා වෙනම ගාස්තුවක් ලියාපදිංචි වන අවස්ථාවේ දී හෝ ලියාපදිංචිය දීර්ශ කරන අවස්ථාවේ දී හෝ අය කරනු ලැබේ. එක් එක් පරික්ෂණවලට අදාළ සම්ම්‍රුත්‍ය සඳහා වෙන වෙන ම ගාස්තු ගෙවිය යුතු වේ. නියමිත ගාස්තු ගෙවා නැති කිසිදු අපේක්ෂකයෙකු වෙත සම්ම්‍රුත්‍ය/විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කරනු නොලැබේ.

8.3 ඉගෙනුම් කළමනාකරණ කුමෙලේය (LMS)

• උක්ත පහසුකම හාවිත කිරීම සඳහා අවශ්‍යවන පරිශීලක නාමය (Username) සහ අගුල් පදය (Password) කේත්දුය විසින් සිසුන් වෙත ලබා දීමට කටයුතු කරනු ලැබේ. මෙය වෙනත් පාර්ශ්වයන් වෙත පැවරීම දැඩුවම් ලැබිය හැකි වරදක් වේ.

8.4 පසුගිය ප්‍රශ්නපත

කැලුණීය විශ්වවිද්‍යාලයේ දුරක්ෂා සහ අඛණ්ඩ අධ්‍යාපන කේත්දුය මගින් පෙර වර්ෂවල පවත්වන ලද පරික්ෂණවලට අදාළ ප්‍රශ්නපත අපගේ වෙත අඩවිය මගින් බාගත (Download) කර ගත හැකි ය.

එමෙන් ම පසුගිය විභාග ප්‍රශ්නපත සහ පාඨමාලා LMS (Learning Management System) මගින් ලබා ගැනීමේ හැකියාව පවතී.

9. සහතික පත්‍ර නිකුත් කිරීම

9.1 සහතික නිකුත් කිරීම

ලියාපදිංචි විමෙන් පසු ප්‍රථම/දෙවන/තෙවන වසර තුළ දී විද්‍යාර්ථීන්ට අත්‍යවශ්‍ය කාරණයකට ඉල්ලීමක් කළ පසු අධ්‍යයන වාර්තාවක් (Partial Grade Report) මුදලේ ගෙවා ලබා ගත හැකි ය. අවසන් ප්‍රතිඵල නිකුත් කොට සහාතන සහාවේ අනුමැතියෙන් පසු ලබා දෙන විස්තර සහිත අධ්‍යයන සහතිකය (Academic Record) උපාධිය සමත් වන සැම විද්‍යාර්ථීයෙකු සඳහා ම ආයතනය මගින් නිකුත් කරන අතර එහි අතිරේක සහතිකය අවශ්‍ය නම් මුදලේ ගෙවා ලබා ගත යුතු ය. උසස් අධ්‍යාපන ආයතන සඳහා අවශ්‍යතාව මත ලබා දෙන ලකුණු විස්තර සහිත රහස්‍ය අධ්‍යයන වාර්තාව (Academic Transcript) එම ආයතනයේ ලිපිය සමග විද්‍යාර්ථීන් විසින් ඉල්ලුම් කොට මුදලේ ගෙවූ පසු එම ආයතනයට ලැබීමට සලස්වනු ඇත.

9.2 උපාධි සහතික නිකුත් කිරීම

උපාධි ප්‍රදානෝත්සවයෙන් අනතුරු ව නියම කර ගන්නා දිනයන් හි කැලුණීය විශ්වවිද්‍යාලය මගින් උපාධි සහතික නිකුත් කරනු ලැබේ.

9.3. උපාධි සහතික

උපාධි පරීක්ෂණයක ප්‍රතිඵල කැලුණීය විශ්වවිද්‍යාලයේ සහාතන සහාව සහ පාලකසහාව විසින් අනුමත කරනු ලැබූ පසුව උපාධි ප්‍රදානෝත්සවයේදී අදාළ උපාධි සහතික උපාධිධාරීන් වෙත නිකුත් කිරීම සඳහා කටයුතු කරනු ලැබේ.

9.4. උපාධි පුදානොත්ස්වය

නියමිත උපාධි පාඨමාලා සාර්ථක ලෙස අවසන් කර ඇති සියලු ම උපාධිලාභීන් වෙත කැලණීය විශ්වවිද්‍යාලයිය උපාධි පුදානොත්ස්වයක දී අදාළ උපාධි පිරිනැමීම සඳහා දුරස්ථා හා අඛණ්ඩ අධ්‍යාපන කේත්දය විසින් සියලු විධි විධාන යොදා ඇත.

9.5 ස්වර්ණ මුද්‍රා පුදානය

කැලණීය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි පාඨමාලා සාර්ථක ලෙස සහ අදාළ නිර්ණායකවලට යටත්ව සම්පූර්ණ කරන උපාධිලාභීන් වෙත සනාතන සභාවේ අනුමැතිය පරිදි මත සඳහන් ස්වර්ණ මුද්‍රිකා පුදානය කිරීමේ වැඩිපිළිවෙළක් දුරස්ථා සහ අඛණ්ඩ අධ්‍යාපන කේත්දය විසින් ක්‍රියාත්මක කොට ඇත. ඒ ඒ වර්ෂවල උපාධි පුදානොත්ස්ව අවස්ථාවන්හි දී මෙම ස්වර්ණ මුද්‍රිකා පුදානය කරනු ලැබේ.

- කැලණීය විශ්වවිද්‍යාලයේ උපකුලපති ස්වර්ණ මුද්‍රිකාව
 - කැලණීය විශ්වවිද්‍යාලයේ සමාජයීය විද්‍යා පියාධිපති ස්වර්ණ මුද්‍රිකාව
 - කැලණීය විශ්වවිද්‍යාලයේ මානවාස්ත්‍ර පියාධිපති ස්වර්ණ මුද්‍රිකාව
 - කැලණීය විශ්වවිද්‍යාලයේ විද්‍යා පියාධිපති ස්වර්ණ මුද්‍රිකාව
 - කැලණීය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පියාධිපති ස්වර්ණ මුද්‍රිකාව
- i. වාණිජ විද්‍යාවේදී උපාධි පාඨමාලාව
 - ii. ව්‍යාපාර කළමනාකරණවේදී උපාධි පාඨමාලාව

ඒ ඒ පියවලට අදාළ නිර්ණායකවලට යටත්ව ඉහළ ම කුසලතා දක්වන උපාධිලාභීයා වෙත ඉහත දක්වා ඇති කැලණීය විශ්වවිද්‍යාලයේ උපකුලපති ස්වර්ණ මුද්‍රිකාව පුදානය කෙරේ.

10. වෙනත් කරණු

සියලු ම බාහිර උපාධි අම්පේක්ෂකයන් දුරක්ෂේ සහ අඛණ්ඩ අධ්‍යාපන කේත්දුයෙන් කරනු ලබන සියලු විමසීම්වල දී පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බවට උපදෙස් දෙනු ලැබේ.

10.1 පැමිණ විමසීම්

බාහිර විභාග අංශය වෙත පැමිණ ඔබට අදාළ පායමාලාව සම්බන්ධ තොරතුරු විමසීම සඳහා සතියේ බදාදා සහ සිතුරාදා යන දිනයන්හි පෙ.ව.10.00 සිට 12.00 දක්වාත් ප.ව. 1.30 සිට 3.00 දක්වාත් කාලය වෙනත්කර ඇති.

10.2 දුරකතන විමසීම්

බාහිර විභාග අංශයෙන් ඔබට අවශ්‍ය තොරතුරු දුරකතනය මගින් විමසීම සඳහා ද සතියේ දිනවල පෙ.ව. 9.00 සිට 3.00 දක්වාත් කාලය වෙනත් කර ඇති.



011 2987000

011 2987001

011 2987002

011 2987005

10.3 ලිඛිත විමසීම්

බාහිර විභාග අංශයේ ඔබට අදාළ බාහිර උපාධි පායමාලා සම්බන්ධ ව හෝ අදාළ පරික්ෂණ සම්බන්ධ ව ලිඛිත ව කරුණු විමසීමේ දී මෙහි පහත දැක්වෙන ආකෘති පත්‍රයට අනුව සකස් කරන ලද ලිපියකින් අදාළ විමසීම කළ යුතු අතර, එවැනි විමසීම සඳහා පිළිතුරු එවීම පිළිස නියමිත වටිනාකමින් යුත් මුද්දර ඇල්බු ලියුම් කවරයක් ද එවිය යුතු ය.

ලිඛිත විමසීම් එවතු ලබන ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරේ අදාළ කාරණය ඉතා පැහැදිලි ව සටහන් කළ යුතු වේ.

දුරස්ථ්‍ය සහ අඩුත්ත් අධ්‍යාපන කේත්දයෙන් කරනු ලබන ලිඛිත විමසීමක් සඳහා ආදර්ශ ආකාරි පත්‍රය

පේරුප්පේ සහකාර ලේඛකාධිකාරී,

දුරස්ථ්‍ය සහ අඩුත්ත් අධ්‍යාපන කේත්දය,

නො. 56/6,

කේත්ගහවත්ත පාර,

නුවර පාර, කිරිබත්ගොඩ.

1. නම :-

ලිපිනය :-

2. ශිෂ්‍ය අංකය :-

3. විභාග අංකය :-

4. කාරණය :-

(ඉතා කෙටියෙන් සඳහන් කරන්න.)

5. අමුණා ඇති ලේඛන:-

දිනය :-

ශිෂ්‍යයාගේ දුරකතන අංකය :-

ශිෂ්‍යයාගේ අත්සන :-

යෝජන සහ පැමිණිලි

මෙගේ අදහස්, යෝජනා සහ පැමිණිලි ඇත්තම්, ඒ සියල්ල පහත
සඳහන් ලිපිනයට යොමු කරන්න.

පේන්ස්ය සහකාර ලේඛකාධිකාරී,
දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය,
නො. 56/6,
කොළඹවත්ත පාර, නුවර පාර,
කිරිබත්ගොඩ.

E-mail:- cdce@kln.ac.lk

Web site :-www.cdce.kln.ac.lk

11. බාහිර උපාධි අපේක්ෂකයන්ගේ විශේෂ අවධානය පිළිසැසි

❖ බාහිර උපාධි පායමාලාවලට අදාළ ව පොද්ගලික උපකාරක පන්ති/ආයතනවල ඉගැන්වීම් කටයුතු කරන කිසිදු ආචාර්යවරයකු ප්‍රශ්නපත්‍ර සකස් කිරීමේ හෝ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ හෝ කිසිදු පරීක්ෂණ කටයුත්තක් සඳහා සහභාගි කර ගනු නොලැබේ.

❖ බාහිර උපාධි පායමාලා සඳහා පොද්ගලික උපකාරක පන්ති පැවැත්වෙන කිසිදු ආයතනයකට කැලණිය විශ්වවිද්‍යාලයිය දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේත්දුය යටතේ ලියාපදිංචි ආයතනයක් වශයෙන් හෝ අනුබද්ධ ආයතනයක් වශයෙන් හෝ කටයුතු කිරීමට අයිතියක් ලබා දී නොමැත.

සියලු ම බාහිර උපාධි අපේක්ෂකයන් මෙම ශිෂ්‍ය අත්පොතෙහි සඳහන් කරුණු නොදින් කියවා තේරුම් ගත යුතු අතර අදාළ උපාධි පායමාලාව භදාරා අවසන් වන කුරු මෙම අත්පොත සුරියිව තබා ගන්නා ලෙස ද උපදෙස් දෙනු ලැබේ.

මෙම අත්පොතෙහි සඳහන් ඕනෑම ම කරුණක් පූර්ව දැනුම් දීමකින් තොරව කෘෂීකාරීනය නිරීමේ සම්පූර්ණ අයිතිය කැලණිය විශ්වවිද්‍යාලය සතු වේ.

කැලණිය විශ්වවිද්‍යාලයිය දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේත්දුයේ ප්‍රකාශනයකි.



කේලණීය විශ්වවිද්‍යාලය
University of Kelaniya
කොට්ඨාසිප් පළකැලක්කම්